

තරග හා කුසලාන ප්‍රමාණය

1. පළමු, දෙවන, තෙවන ස්ථාන සඳහා පදක්කම් හා සහතික ලබා දෙනු ලැබේ.
2. සෑම තරග කරුවෙක් සඳහා සහතිකයක් ලබා දෙනු ලැබේ.
3. ශ්‍රේණි කුසලානය කාන්තා හා පිරිමි වශයෙන් ලබාදේ.

තරග ලකුණු සටහන

ඉසව්ව ස්ථානය	1 වන ස්ථානය	2 වන ස්ථානය	3 වන ස්ථානය	4 වන ස්ථානය	5 වන ස්ථානය	6 වන ස්ථානය
තනි ඉසව්	10	7	5	3	2	1
සහය තරග	15	10	5			

ක්‍රීඩා භාර ආචාර්ය මණ්ඩලයට හා පුහුණුකරුවන් සඳහා උපදෙස්

1. තරගකරුවන්ගේ විනය ආරක්ෂා කිරීමේ වගකීම දැරිය යුතුය.
2. තරගය අවසන් වන තුරු තරග භූමියෙන් පිටතට නොයා යුතුය.
3. අදාළ තරගය සඳහා තරගකරුවන් ඉදිරිපත් කල යුතුය.
4. තරගකරුවකුගේ යම් ගැටළුවක් වී නම් පුහුණුකරු හෝ ක්‍රීඩා භාර ආචාර්යවරයා පමණක් ඉදිරිපත් විය යුතු අතර දෙමාපියන් ඉදිරිපත් නොවිය යුතුය.

තරගකරුවන් සඳහා උපදෙස්

1. නියමිතවේලාවට තරගය පවත්වන ස්ථානයට පැමිණිය යුතුය. නොපැමිණෙන තරගකරුවන් සහභාගී නොවන අය ලෙස සලකනු ලැබේ.
2. අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
3. පාසල මගින් විදුහල්පති සහතික කල ලිපිය රුගෙන ආ යුතුය.

තරග සංවිධානය හා අනුග්‍රහය

- ❖ මූලික ලිපිලේඛන කටයුතු, සහතික පත්‍ර ගාස්තු , කුසලාන, පදක්කම්, විනිසුරු ගෙවීම්, පිහිණුම් තටාක ගාස්තු, ආහාර පාන වියදම් හා අනිකුත් සංවිධාන ගාස්තු සඳහා ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැයවීමට නියමිත බව ගණන් බලා ඇත.
- ❖ මෙම අපේක්ෂිත මුදල ක්‍රීඩා විද්‍යායතනයේ පුහුණුකරුවන් මාර්ගයෙන් හා පුහුණුකරුවන්ගේ අනුග්‍රාහකයින්ගේ මාර්ගයෙන් පියවා ගැනීමට කටයුතු සංවිධානය කල යුතුව ඇත.
- ❖ එබැවින් ඔබට දැක්විය හැකි අනුග්‍රහය පිළිබඳ තොරතුරු පානදුර ශ්‍රී සුමංගල තටාකයේ පුහුණුකරු විමලසිරි මහතා හට දන්වා අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුකරගන්නා ලෙස කාරුණිකව දැනුම්දෙමි.

අභියාචනා කමිටුව

- ❖ ජනක ලියනගේ මහතා
- ❖ බැසිල් ගුණසේකර මහතා
- ❖ කේ.ඒ.ඩී. විමලසිරි මහතා

ක්‍රීඩා සමාජ වලින් තරගකරුවන් ඉදිරිපත් කිරීම.

ක්‍රීඩා තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් ඉදිරිපත් කිරීමට අවස්ථා දෙනු ලබන්නේ බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ පාඨමාලා හැදෑරූ පුහුණුකරුවන්ගේ පාසල් ක්‍රීඩා කණ්ඩායම් සඳහා පමණි. පිහිනුම් සමාජ මගින් තරග සඳහා අයදුම් කරන්නේ නම් බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරන වෙනත් සාමාජිකයෙකු තරග සඳහා ඉදිරිපත් කරන සිසුන් පිළිබඳව සිසුන්ගේ නම් ඇතුළත් කරමින් ලිපියක් මගින් තහවුරු කිරීම සිදු කල යුතුය. අදාළ ලිපිය අයදුම්පත සමඟ අමුණා ඉදිරිපත් කල යුතුය.